



THE HUE AND CRY.

ISSUED ON TUESDAYS AND FRIDAYS.

NOTICE.—Any person giving information leading to the apprehension of an offender, or to the discovery of stolen property, may be rewarded on the recommendation of the Inspector-General of Police. Any person found in possession of stolen articles is liable to prosecution. Applications for rewards for the capture of escaped convicts should be addressed to the Inspector-General of Prisons.

අපරැධකාරයන් ආලුගැණිවට පූඩ්වන්වෙන්නාට හෝ ගොඩබවින් ගැණිවට පූඩ්වන්වෙන්නාට හෝ දැනුවත්මක් කරන අයෙකුට පොලීසියේ ඉන්ස්පෑක්ටර් ජයරුන්හි කිය සහ හැටියකට නොහැඳෙන්ව යෙදෙනාවා ඇති. යම් හොර බඩුවන් යමේක වෙන තිබේ සිංහලුවෙන් මෙහෙර විදුවට පැමිණිලියකට යෙදෙනාවා ඇති. සැයැලියි සිරකාරයින් ආලුවිමට නායි පොලීසියේ ඉන්ස්පෑක්ටර් ජයරුන්හිගෙන් ඉලුවියෙනුයි.

මුෂ්‍රවාසීනියෙයි පිශ්චත්ක්ලී අව්‍යවත්තා තිරුටුමින් මැණ්ඩුපිඛ්ත්තාවෙන් අතිවිශ්කරුවගුණු යොවා එක්ස්පෑලිස් තුන් පෙක්ටර් දෙනා තුන්හින්තා සිපාරිශීන් පෙරිල් න්‍යන් දෙකාටු ක්‍රියාත්මක් තිරුත් මැණ්ඩුපිඛ්තා වෙත්තිරුප්පවරුන් විරෝධමායි ව්‍යුහකු වෙක්කිප්පමු. තුපුපිපොණ මධ්‍යමකාරාරායා පිශ්චත්තලුක්කු බෙකුමති මධ්‍යාය්ලීත් තුන්ස් පෙක්තර දෙනා තුන්හින්තා මැණ්ඩුපිඛ්තා මැණ්ඩුපිඛ්තා පෙක්කිප්පමු.

WANTED BY THE POLICE.

E. K. RAMACHAND alias GOPULPULLU alias JOHN PETER ; charged with theft on February 13, 1894, at Queen's Hotel, Kandy ; is a Tamil ; religion, Hindu ; age, 19 years ; height, 5 ft. 1 or 2 in. ; make, thin ; colour, dark brown ; nose, rather bent ; mouth, small ; has lost one front tooth ; eyes, black ; hair, black, cut short ; has slight moustaches ; stoops when he walks ; birthplace, South India ; haunts Colombo, Kandy, Norwood, Wattegama ; is known to almost all the officers of the Kandy Police. Warrant No. 18,445 has been issued for his arrest.

STOLEN.

ON February 13, 1894, from the owner's house at Pitigala, Galle : 2 gold necklaces, 1 gold hairpin set with rubies, 1 pair gold earrings set with rubies, 1 gold ring set with three rubies, 1 piece of gold weighing about 3 pagodas, 2 guns, 2 crooked combs, 1 writing box, 6 plates, 1 cup. Owner, Gonagaloda Acharige Balanchina-hami.

On February 19, 1894, between Slave Island and Kolonnawa : 2 pieces of cloth containing 76 yards, 40 yards of longcloth, 8 pieces of chintz containing 90 yards, 15 sarongs, 10 camboys, some other cloths, a cubit measurement, 1 knife. Owner, A. L. Slema Lebbe, of Beruwala.

On February 20, 1894, from a blacksmith's shop at Galle Bazaar : a hackery, both the shafts are broken.

පොලීසියට ඕනෑම අය.

නුම, ඩී. කේ. ගම්බන් ගොඩාන් යෝජ්පල්ලේ ගොඩාන් පෝන්පිටර් ; මොඩු විෂ 1894 ක්‍රියා පෙබරවාරි මස 13 වෙනි දින ගාල්ලේ පොලීසියට උන්දුනාද රත්රේ පුරු 1ද, රත්නාවා පොලීසියේ සාම දෙනාවට වායේ මොඩුව දැනුම් ඇති. මොඩුව ඇලුවිමට අඩික 18,445 දරණ වර්ඩ්‍යාව පිටවී ඇති.

කොට්ඨාස ; උපන් සාමාන්‍ය, දකුණු ඉඩිකාවේය ; නොයෙක් විට ගැවසෙන සාමාන්‍ය, කොළඹ්, මහනුවර, නොරුව්‍යි සහ වන්නේගමය ; මහනුවර පොලීසියේ සාම දෙනාවට වායේ මොඩුව දැනුම් ඇති. මොඩුව ඇලුවිමට අඩික 18,445 දරණ වර්ඩ්‍යාව පිටවී ඇති.

සොරකම් කරන්ව ගෞනා.

විෂ 1894 ක්‍රියා පෙබරවාරි මස 13 වෙනි දින ගාල්ලේ පොලීසියේ උන්දුනාද රත්රේ පුරු 1ද, රත්නාවා පොලීසියේ සාම දෙනාවට උන්දුනාද රත්රේ පුරු 1ද, රත්නාවා පොලීසියේ සාම දෙනාවට උන්දුනාද රත්රේ 3ද බරඇතේ රත්රේ පුරු 1ද, තුවුක්කු 2ද, මකුවුප්පනා 2ද, ලියනපෙවී 1ද, පිගන් 6ද, කේශ්ප්ප 1ද. අධිකාරි, ගොහනුවාවා අවා, උන්දුනාද පොලීසියාම්.

විෂ 1894 ක්‍රියා පෙබරවාරි මස 19 වෙනි දින කොම් පත්‍රිකාවේදියවත් කොළඹ්කාවටන් අභරේදී : පුරු 76 පකිනුප්පන් රේද කුලී 2ද, පුදුරේදී පුරු 40ද, පුරු 90 පකිනුප්පන් එන්ඩ කුලී 8ද, සයෙන් 1පිදු, කම්බා 10ද, කවන් රේදිවයකන්ද, කේදුවක්ද, පිකියා 1ද. අධිකාරියා, බේරුවල එ. ඇල්, සේලේමාලොබිබේ.

විෂ 1894 ක්‍රියා පෙබරවාරි මස 20 වෙනි දින ගාල්ලේ කැවේ අවාරියෙකුගේ ප්‍රවාහල් සිත් : බේන්ලි දෙකම් කැවේවිට තිරික්කලු 1ක්.

පොවිසක්කුත් තෙස්වායාන ආளින් විවරක්කුයිප්පු.

පෙයර්-ඩී. කේ, "රාමසාන්ත්" අව්‍යවත්තා කොපාල්පිල් ස්ථාන අව්‍යවත්තා යොවාන් පෙතරු, කණ්ඩා "ගුවීන්ල් රොට්ටල්වි" ල් කජකා ආණ්ඩු මාසිමාසම යින් න් වැ, තාව මෙවැඩුත්තා නෙනුතු ගුරුත්තුසාට්ටප්පට්ටවන, තම්මි න්, තින්තු සමයි, වයස්-මිස්, ඔරුම-ත් අඩි ක අව්‍යවත්තා උ අංශුලම, මෙල්ලිය තේකම, ගුරු ප්‍රහුත්තායා උ ප්‍රසාද, සිහු වායි, මුණවාය්ප් පල්ලාවනතු තිබුණු, කතුත් තක්කක්, කතුත් ත මයිර්, කොන්නොයායා මුද්‍යප්පා තිරුකිනුරතු, අඩ්ප මොල්මිස්ස යුණ්ඩා, ගුණීත් නැත්පාන, පිරන්තවිම-තෙන තින්තියා, නොකුමිතක්ස්-

கொழும்பு, கண்டி, “நோர்லூட்,” “வத்தேகம்,” கண்டி விலிருக்கும் ஏறக்குறைய எல்லாப் பொலிஸ் உத்தியோ கஸ்தருக்கும் அவனைத் தெரியும். அவனைப் பிழக்குமொ டியாக விடப்பட்டிருக்கிற விருந்து இலக்கம் காச்சுது.

திருடப்பட்டது.

கறுக்கம் ஆண்டு மாசிமாசம் யூங் ந் டை, காலியைச் சேர்ந்த “பிற்றிகல்” என்னுமிடத்தில் சொந்தக்காரனு டைய வீட்டிலிருந்து : தங்க மாஸ் உ, மாணிக்கக் கற் கள் பதித்த பொற் கொண்டைக்கூர் க, மாணிக்கக் கற் கள் பதித்த பொற் கடுக்கன சோடு க, மூன்று மாணிக்கக் கற்கள் பதித்த பொன மோசிரம க, ஈவராகன் சிறை யுள்ள பொற் றண்டு க, துப்பாக்கி உ, வளைந்த பீபு உ,

எழுத்துப் பெட்டி க, பீங்காள சூ, கோப்பை க. சொந்தக்காரி, கொனல்கொட ஆசாரிகே பாபான்சினு ஹாமி.

கறுக்கம் ஆண்டு மாசிமாசம் யீக் ந் டை, கொமபனித் தெருவுக்கும் “கொலனஞ்சை”க்குமிடையில் எச் யார் நீளமுள்ள கச்சைக் கூ, சமி யார் நீளமுள்ள வெள்ளைச் சிலை, கமி யார் நீளமுள்ள சீட்டிச் சீலைத் துண்டு அ, சாரம் டிடு, கம்பாயம் யி, இன்னும் வேறு சிலைகள் இருந்தன, ஒரு முழு நீளமுள்ள அளவு கோல் க, கத்தி க. சொந்தக்காரன், ஏ. எல். சிலேமலெவ்வை.

கறுக்கம் ஆண்டு மாசிமாசம் உயி ந் டை, காலிக்கடை யைச் சேர்ந்த கொல்லன் சாய்ப்பொன்றி லிருந்து : ஏர் ககால்கள் ஓடிந்த ஒற்றைமாட்டு வண்டி க.

L. HOLLAND,

for L. F. KNOLLYS,

Inspector-General of Police.

Police Office,
Colombo, February 26, 1894